

දුරකථන) 0112669192 ,0112675011
ජ්‍යෙෂ්ඨලපෝසි) 0112698507 , 0112694033
Telephone) 0112675449 ,0112675280

භාණ්ඩ) 0112693866
ඩුපක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තැපෑල) postmaster@health.gov.lk
මින්නේනු-සල් මුක්වරී)
e-mail)
වෛවැඩිවිය) www.health.gov.lk
මිශ්‍යමයත්තීම්)
website)

මගේ අංකය)
ගණනා නිල)
My No.) CF/EXG/01/2022

බහු අංකය)
ඉ-මත්‍ය නිල)
Your No. :)
දිනය)
තික්ති)
Date) 2022/03/...
.....



සුවසිරිපාය
ස්‍යවස්ථාපාය

SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය
ස්‍යකාතාර අමාත්‍ය
Ministry of Health

පොදු ව්‍යුලේඛ ලිපි අංක :- 02 - 25 /2022

පලාත් සෞඛ්‍ය ලේකම්වරුන්,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් ක්‍රි ලංකා පානික රෝගල,
පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,
රේඛිය අමාත්‍යාංශ යටත ගැනෙන සියලුම රෝගල් අධ්‍යක්ෂවරුන්,
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්,
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 සේවා ගණය MN – 1 – 2006

(ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තහතුරු සඳහා වන තොවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය –
2022 (පළමු වාරය)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 සේවා ගණය MN – 1 – 2006 (ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තහතුරු සඳහා I ග්‍රේනියට උසස් වී වසර 05 ක් අනුලත සමත් වියයුතු තොවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය 2022.04.23 දින කිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවලුන් පවත්වනු පෙන්වන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව ප්‍රවේශ පෙනුයේ සඳහන් කරනු ඇතේ.

02. සූදුසුකම්

මෙම විනාගයට අයදුම්කළ හැකිකේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බණ්ඩ – 2 සේවා ගණය MN – 1 – 2006 (ඒ) වැටුප් පරිමානය නියමකර ඇති තහතුරු සඳහා I ග්‍රේනියට උසස් වී වසර 05 ක් අනුලත සමත් වියයුතු තොවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය 2022.04.23 දින කිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යවලුන් පවත්වනු පෙන්වන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව ප්‍රවේශ පෙනුයේ සඳහන් කරනු ඇතේ.

03. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයන්ගේ නිදහස් කිරීම

සෞඛ්‍ය පොදුනු සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම්ගේ පොදු ව්‍යුලේඛ ලිපි අංක 02-90/2015 (II) හා 2015.12.23 දිනැති ලිපියෙහි සඳහන් විධිවිධාන අනුව තොවන කාර්යක්ෂමතා කඩුම් විනාගයන් නිදහස් කරන ලද නිලධාරීන් අයදුම් කිරීම අවශ්‍ය නොවේ.

සංයුත් : . 2022.03.31 දිනට I ග්‍රේනියට පත්කර, අදාළ පත්වීම් ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මාවත මිවිමට සටුවු කරන්න

04. අයදුම්පත්

මෙම වතුලේඛ ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස් කරගනුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, ප්‍රජා බද්දේගම විමලවාග නිම් මාවත, අංක 385, “සුවසිරුපාය” සෞඛ්‍ය අමාන්ත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2022.03.31 දින හෝ රට පෙර ලැබෙන දේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. සැම අයදුම්පත්හකම දක්වා ඇති තොරතුරු තිවරදී බව ආයතන ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත් සමඟ රාජකාරී ලිපිනය හෝ පොදුගලුක ලිපිනය මූද රු.45.00 ක් වටිනා මුද්දර අලවු 9x4 ප්‍රමාණයේ මියුම් කවර 02ක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අයම්පුර්තු හෝ වැරදී සහිත වන අයදුම්පත්ද නැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැයු. : ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පත්‍රය A4 කඩිලුකියක පලමු පිටුවේ අංක 01 සිට 05 දක්වාන් දෙවන පිටුවේ අංක 06 සිට 09 දක්වාන් සකස් කළයුතුය. ඉහත ආකෘතියට අනුකූල තොවන සියලුම අයදුම්පත් නැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

05. විනාග ගාස්තු

- I විනාගයට පලමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 45/- බඳීන් අවලංග තොකල මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංග කළයුතුය.
II කිසිදු කරණුක් මහ මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් යිලුකරනු තොලැබේ.

06. විනාගයට අභ්‍යුත් කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදී සම්පුර්තු කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළයුතුය. එයේ තොමැතිව විනාගයට පෙනී කිරීමට ඉඩිදෙනු තොලැබේ.
- II. විනාග අපේක්ෂක/අපේක්ෂකාවන් විසින් විනාග ගාලාව තුළදී විනාග ගාලුධිපතිට ස්වකිය අනෙකුතාවය තහවුරු කළයුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටිල් අනුරූප එකක් ඉදිරිපත් කළයුතුය.
 - (ආ) පානින හැඳුනුම්පත
 - (ඇ) සෞඛ්‍ය අමාන්ත්‍යාංශයේ හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත්කරන ලද හැඳුනුම්පත
 - (ඇ) වලංගු රියදුරු බලපත්‍රය
 - (ඇ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

07. විනාග පරීපාරිය

මෙම විනාගය කාර්ය විශේෂිත දැනුම යනුවෙන් එක් රටනා ප්‍රශ්න පත්‍රයකින් සමන්විත වන අනර එය කාර්යාල තුම, මුදල් රෙගුලායි, පරීගණක පරීක්ෂණය හා විශය දැනුම යනුවෙන් කොටස 04 කින් යුත්තා වේ. මෙම ප්‍රශ්න පත්‍රය ඉහත සඳහන් විනාග පරීපාරියට අනුව සැම කොටසකින්ම ප්‍රශ්න 02 බඳීන් ප්‍රශ්න 08 කින් සමන්විත වේ. මුළු ලක්තු 100 කි. සමන් විම සඳහා අවම වශයෙන් ලක්තු 40ක් බ්‍රාගන යුතුය. කාලය පැය 02 කි. සැම කොටසකටම වෙන වෙනම කඩිලුකිවල පිළිතුරු සැපයිය යුතුයි. මින් එක් කොටසකින් අවම වශයෙන් එක් ප්‍රශ්නයක් අනිවාර්ය වන පරිදී ඕනෑම ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතුය

08. විෂය තිරඳුග මාලව

කාර්ය විශේෂිත දැනුම ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය A සිට D දක්වා සඳහන් විෂය කරනු වලින් සමන්වීත වේ

A කාර්යාල ක්‍රම

අභ්‍යන්තර සංග්‍රහයේ පහත පරිවිශේෂ මත සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලික රීති මත සැකකෙයේ:-

❖	අභ්‍යන්තර සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේෂ	
VII	වැනි පරිවිශේෂ	- වැටුප්
XII	වැනි පරිවිශේෂ	- නිවාඩු
XIII	වැනි පරිවිශේෂ	- දුම්රිය බලපන්
XIV	වැනි පරිවිශේෂ	- දිවයින අභ්‍යන්තර රාජකාරී ගමන්
XXIV	වැනි පරිවිශේෂ	- වැටුප්, ණය සහ අත්තිකාරම්
XXVII	වැනි පරිවිශේෂ	- ලිපි ගතුදෙනු කිරීමේ මාර්ග
XXVIII	වැනි පරිවිශේෂ	- පරිපාලන කාර්ය පරිපාලිය සහ විධි
XXXII	වැනි පරිවිශේෂ	- දේශපාලන අධිකිවාසිකම් භූක්ති විදිම
XLVII	වැනි පරිවිශේෂ	- සාමාන්‍ය හැකිරීම හා විනය

❖ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරිපාලික රීති :-

III	වැනි පරිවිශේෂය	- පත් කිරීම්
V	වැනි පරිවිශේෂය	- රජයේ සේවයට පත් කරනු ලබීමට නුහුදු තැනැත්තන්
VI	වැනි පරිවිශේෂය	- පත් කිරීම් කෙරෙහි බලපාන තියමයන් හා කොන්දේකි
VII	වැනි පරිවිශේෂය	- පත් කිරීම් වලදී අනුගමනය කළයුතු පරිපාලිය
VIII	වැනි පරිවිශේෂය	- පරිවාස කාලය වැඩ බැලීමේ කාලය හා පත්වීම ස්වීර කිරීම
XIV	වැනි පරිවිශේෂය	- පත්වීම අවසන් කිරීම හා රජයේ සේවයෙන් ඉල්ලා ඇත්තේම
XV	වැනි පරිවිශේෂය	- තනතුර අන්තර් යාම

B මුදල් රෙඛුලාසි සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේෂ

I	පරිවිශේෂ	- වියදුම් හා ආදායම් අයිතිවාසිකම්
II	පරිවිශේෂ	- වියදුම්, අන්තර් දැමීම, ආපසු ගෙවීම ආදිය සඳහා අධිකාරී බලය
III	පරිවිශේෂ	- මුදල් පාලනය හා ගිණුම් ගත කළ හැකි වීම
IV	පරිවිශේෂ	- ලක්ෂණ
V	පරිවිශේෂ	- ගෙවීම්

❖ රජයේ ප්‍රකාශන ක්‍රියාවලිය

C පරිගණක පරික්ෂණය :-

පහත හැකියාවන් අයදුම්කරුවන් සතුව තිබේදැයි පරික්ෂා කිරීම මෙම පරික්ෂණයේ අරමුණ වේ.

තොරතුරු හා සැක්කාත්‍ය පිළිබඳ මූලික සංකීර්ණ

(අ) පරිගණකයේ මූලික කොටස හා එවායේ වැදුගත්කම

(ආ) දුම්බාග හා මුදුකාග

i. පද්ධති මුදුකාග - උදා :- මෙහෙයුම් පද්ධති (Operating System)

ii. හාටින මුදුකාග

මෙම යටතේ බිජාපොරොත්තු වන දැනුම හා කුකලනා

- (අ) පරිගණකයක් කුමානුකුලව පත් ගැනීම් හා ක්‍රිය විරහිත කිරීම
- (ආ) පරිගණක තැබෙයක පරිගණක ගොනු රාඛ (Directory) හා පරිගණක ගොනු (Files) පිහිටි ආකාරය
- (ඇ) පරිගණක ගොනු රාඛ අවශ්‍යතාවෙහි අති කිරීම, එම ගොනු රාඛයක අවශ්‍යතාවක් පෙන්වනු ලද පිටපත් කිරීම (Copy), පිටපත් කළ ගොනු වෙනත් ගොනු රාඛයක අනුල් කිරීම ගොනුවක් එක් ගොනු රාඛයකින් තවත් ගොනු රාඛයකට ගෙන යාම (Move), නම වෙනස් කිරීම (Rename).
- (ඉ) ගොනු රාඛයක අඩංගු ගොනු සංඛ්‍යාව, ගොනුවක විශාලත්වය, ගොනුවක් විවෘත කිරීමට අවශ්‍ය මසුන්කාංග, එය ආරම්භ කළ නො යාවත් කාලීන කළ දිනය පිළිබඳ නොරුරු යොයා ගැනීම.
- (ඊ) මසුන්කාංගයක් නැවත සකකිම (Format)

D විශය දැනුම :-

තනතුරට අදාළ රාජකාරී පිළිබඳ විෂයානුවල්ද කරනු ඇතුළෙන් මෙම ප්‍රශ්න පත්‍රය සකස් වේ.

09. විභාග සම්බන්ධ රේගුලාසි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් නො කුමන නො පොනකින් නො කුමර ආකාරයක සටහන් සහිත කොළයකින් නො වෙනත් කියිවකින් නො ගෙන බලා උත්තර ලිවීම නහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙක බලීමද නොකළ යුතුය. විසේම වෙනත් අයදුම්කරුවෙකුට උදි කිරීමෙන් නො වෙනත් අයදුම්කරුවෙකුගෙන් නො පුද්ගලයෙකුගෙන් උදි ලබා ගැනීමෙන්ද වැළැකි සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද භාවිත කිරීමෙන් වැළැකි සිටිය යුතුය. මෙම සියලුම පිළිබඳ මෙම විශය අපේක්ෂකයෙකු දූෂිතිම ලැබීමට යටත් වනු ඇත.

10. කරණාකර මෙම ව්‍යුහලේ ලිපියේ අඩංගු දී ඇත ආයතනයේ තියුණු අදාළ නිලධාරීන්ගේ දැනුගතිමට සළුස්වන්න. මෙම නොරුරු www.health.gov.lk වෙබ් අඩවියේද අනුල් කර ඇත.

සඟු : මෙම ව්‍යුහලේ ලිපියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනතුකුලනාවයක් මතුවුව නොන් සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවෙන්වේ.


විභාග විවිධ මාධ්‍ය මාධ්‍ය
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනවට

විභාග විවිධ මාධ්‍ය
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
යොධිත අමානුෂ්‍ය ය^o
"දුවස්සිරාජ"
කොළඹ 10.

සොබඟ අමාත්‍යාංශයේ කළමනාකරණ සභකාර තාක්ෂණීක නොවන බිජ්‍ය - 2 දේවා ගණය MN - 1 - 2006 (ඒ) වැවුන් පරිමාත්‍ය නියම කර ඇති තනතුරු සඳහා වන තොවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2022 (පළමු වාරය)

01. (අ) (i) අයදුම්කරගේ සම්පූර්ණ නම (කිංහලෙන්) :

(ii) අයදුම්කරගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරේන්) :

(iii) මුලකුරු සමග නම (කිංහලෙන්) :

(iv) මුලකුරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරේන්)

(අ) (i) තනතුර : -.....

(ii) 1 ශේෂියට පත් කල/ලකස් කල/අන්තර්ග්‍රහණය කල දිනය : -

ලපි අංකය : -

(iii) දැනට ලබන වාර්ෂික වැවුප : -

(iv) විද්‍යුත් ලිපිනය : -

(v) ප්‍රතික හඳුනුම්පත් අංකය : -

(vi) ජාගම දුරකථන අංකය : -

02. (අ) දැනට යේවය කරන ආයතනය (කිංහලෙන්) :

(ඉංග්‍රීසියෙන්) :

(අ) එය අයත් දිස්ත්‍රික්කය : -.....

(ඇ) මෙම ආයතනය අයත් වන්නේ රේඛිය අමාත්‍යාංශයට
පළාත් සහාවට

(ඉ) පළාත් සහාවට නම් අදාළ පළාත : -.....

(ඉ) විනාග ප්‍රවේශ පත්‍රය එවිම සඳහා පැහැදිලිව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ රු 45.00 ක මුද්දර ඇලවු ලියුම් කවර 02 ක් අයදුම්පත්‍රයට අමතුන ලද්දේද?.....

03. (අ) (i) තපැල් ලිපිනය (කිංහලෙන්)

(ii) තපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරේන්)

04. විනාගයට පෙනී කිවින මාධ්‍ය (කිංහල / දෙමළ / ඉංග්‍රීසි)

05. (අ) මිට ප්‍රවීම මෙම විනාගයට පෙනී කිවියේද?

(ඇ) මෙම විනාගයට පෙනී කිවින්නේ ප්‍රවීම වනාවට නොවේ නම් මුද්දර ඇලවා නිබේද?.....

මුද්දර කොටුව

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි, මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහිත බවත්, මෙම විභාගයේ මා පෙනී සිටින්නේ ප්‍රථම වරට බැවින් විභාග ගැස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රථම වරට තොවන බැවින් රු.45.00 ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම්පත්‍රයට මා විසින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංග වූ පාවිච්චි තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.

සෞඛ්‍ය අමාන්ත්‍රණය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරීති වලට එකළව ක්‍රියාකාරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුස්සකු බව පෙනී ගියහොත් මගේ විභාගාපේක්ෂකත්වය අවලංග කිරීමට ගනු ලබන කවර හෝ නිර්ණයකට මම එකළවන බවත් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු හාර විෂය නිලධාරීනියාගේ සහතිකය

මෙම අයදුම්පත බාර ගන්නා අවකාශ දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහතා /මහත්මිය/ මෙනෙවිය

නිලධාරීයෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත් අයදුම්පත්‍රයෙහි දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපි ගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/ඇයට සුදුසුකම් ඇති බවත් මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට වන /තොවන බවටද රු.45.00 ක් වටිනා මුද්දර මෙම මුද්දර අයදුම්පත්‍රයට අලවා ඇති බවද/මුද්දර ඇලුවීමට අනවශ්‍ය බවටද මා ඉඩිරිපිටද අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානියාගේ අත්සන

[රඛර් මුළුව තබිය යුතුය]

09. විශේෂ ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහතා /මහත්මිය/ මෙනෙවිය,

නිලධාරීයෙකු වශයෙන් මගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පත්‍රයේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට / ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විශේෂ ව්‍යාපාර ප්‍රධානියාගේ අත්සන

[රඛර් මුළුව තබිය යුතුය]